




Healthy Heads in Trucks & Sheds



# දේවල් සමබරව තබා ගැනීමට මිතුරන් උපකාරී වෙයි.

අපගේ මනසෙහි යමක් ඇති වූ විට, එය මිතුරු-මිතුරියන් සමඟ කතා කිරීම තුළින්  
ආශ්වර්යයක් විය හැකිය. දේවල් ගැන තවත් කෙනෙකුගේ දැක්ම ඉදිරිදර්ශනය  
සහ සමබරතාවය ගෙන එයි. එසේම දේවල් සමබරව තබා ගැනීම අපව සහ අපගේ  
යහපැවැත්ම රැක ගැනීම සඳහා මූලික වේ.

ඔබේ යහපැවැත්ම පිළිබඳ වැඩි විස්තර සඳහා, QR කේතය ස්කෑන් කරන්න.

